

Embassy of Sri Lanka, Stockholm

Application Checklist For New Born Children

Birth Registration

Name of Child:								
Name of Applicant:								
Contact No:	Email Ad	ldress:						
Residential Address:								
Document	Yes	No	Remarks					
Duly completed Form CR- 1(Birth Registration within 3 months of child's birth)								
Duly completed Form CR-1 and form B6 (Birth Registrations after 3 months of child's birth)								
Overseas Birth Certificate								
Original Birth Certificates of both parents								
Original Marriage Certificate of the parents (if marriage is registered)								
Valid Resident/Visa Cards of both parents at the time of child birth								
Valid Passports of both parents at the time of child birth								
Familjebevis-Skatteverket (Extract from the Swedish Population Registry, in English)								
Application Submitted to Office/ By Post								
Photocopies of all original documents mu each application separately (Birth, Citizer								
Applicant is to submit the original pay Certificate, Citizenship Certificate and			obtain child's Birth					
Check 1 Check 2								
Receipt No: Date:								
Application: Accepted/ Rejected								

pion and Banarara and This form is issued fre	dept පරපු උමේ රෝගම්එකු රෝගම්එකු
Compet ditto Lufter Contacts CE1 Registration	
negati sana	



රෙජිස්ටාර් ජනරාල් දෙපාර්කමේස්තුව படுவானர் நாயகம் நிணைக்களம் Registrar General's Department

eggeta e-mu Opr∟t @askaib Serial Number	2	0				
milang gendana og aggressa urmanista For office use sale		<u>د</u>		- /1		
enderd time						
Supouce pap						

උපකක් ලියාපදිංචි කිරීම සඳහා විස්කර

ပါစုပဲပြောက်တာ ပန်ရ မေလနှစ်အက ပေးမိုင်ငံ Particulars for Registration of a Birth

දැකුම් දෙස්ක (දෙමවරයක් / කාරයක්) විරිස් සම්පූර්ණ කර කොරතුරු විසික කරන නිලධාරික / රෙස්තුරේ වෙත කර දිය යුතුය. මෙම කොරතුරු මත සිරිද් ලියාපදිංචි ස්විසේ උපත ලියාපදිංචි කරනු ලබේ. උපතේ අලහස්පත් (RughOpethingurement) පුළුමුල් Gelevice. මු අතෙම Gentlagia අතුරිපත්තිය. මාර්ගම්ණාගයේ Gentlagia ලබුණු පෙළිදේ

Consumple.

Should be perfected by the informant (Parent / Guardian) and the duly completed form should be forwarded to the Officer / Registrar. The birth will be registered in the Civil Registration System based on the information provided in this form.

gilland Balad

			d	uld's In	formation								
(1)god (mo Jake ded Date of Birth	Obec / mg.ak	/ Your		77	8:03 / mp	a) Month	130		(== /	6-6/ D	7		1
Cágaina semina District					ie.	1							
	guillo edall emiliono Jedge General déla Divisional Secretary Division									M.			
(I)ලකම් ස්ථානය පිළිබඳ විස්කර	Compto dies emiliana gin; delas											T.	
Upda Bud upplu alura Particulars of Place of Birth	Cord clame Cord							H			100		
											X III		
	com Actind editions of the birth of		lase? spital?	1	80 / mer (padan dian midda)							I	
(Goog / eçiq) dyniqui ereinfigife influince. Gentreja Gunet Continue Gunet Continue (pub) Name to be registered in the birth certificate in any of the official languages (Sinhala / Tamill)													
(d)orbada mataul amal	-												
(4) principle continued against again against against against against against against against against													
Opening or drylogide uphoton. Constructed Conference of the Confe	009 / mmg) (a stel Quelt (Quel Main / Fernale				(a)cod as their plan Birth Wel	g _{bt}							
Continue ordification uphains. Constitute Constitute	Again Gunin Terrale	Delete Inapplica	Garing allungs alle word			ght							
Opening or englands upholos. Georgia de de la Companya (Control or englands of the Control or englands of the birth certificate in English (in block letters) (S) dig gain with	Again Qualcillam Male / Female and / Opera sty	ompp Gorden Delete Inspplie Dirt grades (Go	o Caring all and also word! rganda)/Live 1	nirth			/ to numb	bers					

පියාගේ විස්තර

தந்தை பற்றிய தகவல் Details of the Father

(9)@ co-descrip all Declaracyrulate if Sri Lankan	constan c.ma / apen.new outr / Identification Number
(10)විදේශිකයකු කම්	Ø / pr@/ Country
If a foreigner	while along was / anny ALD See / Passport Number
(11)කම්පූර්ණ සම රජය සමාජ / පෙළු) ක්රියෙක්	
-	
Garphia (Association) Full Name in any of	
Full Name in any of the official languages (Sinhala / Tamil)	
(12)පම්පූර්ණ සම ඉංදියි සාකෘචිත් (සංසිචල්	
qquód)	
greet Guest against Georgialiti(Guster	
Full Name in English (in block letters)	
(13)cost Ques cluste dead Date of Birth	(1d) da Abas
(15)god dáma / Jaja	Bus/ Flace of Birth Billion Bill
	ສະພັນ ນຸກູ້ເກີນ ຊຸສະພຸນັ
	Details of the Mother
(16)9 Codescop all Seriescoprofile If Sri Lankan	quates quas / April, new side / Edentification Humber
(17)54(500Q eB	60 / pr@/ Country
If a foreigner	alled along quan / nump PLO (See. / Presport Number
(18)පම්පූර්ණ සම රාජා පාසාවස් (කිංකල / දෙමළ)	
and the same and	
Complete (Assemi poly) Full Name in any of the official languages (Sinhala / Tamil)	
(19)පම්පූර්ණ පම ඉංදීර	THE RESERVE ASSESSMENT OF THE PARTY OF THE P
(19)පම්පූර්ණ සම ඉංදීර සාකෙවස් (සාතිවල් දෙදෙරක්)	
Complete Carlo registrates	
Full Name in English (in block letters)	
(20)good too Jose of Birth	the two (21) glacued gast (no.) Sees (22) de Stan (22) de Stan (23) de Stan (24) de Stan (25) de
(23)çod dómo / dpás	Ch. A.f. Plans of Shith
(24)ස්ථිර ලිරිකය (සාවකලිකව පදිංචි ස්ථාකය	
cand) priggs aspide, grand	(cigina polita ejali embina
(aparela genefates) Permanent Address	District Divisional Secretary Division
(Not the temporary address)	gift 6g06 mp20ms / drup Grossuperst ything / Gross Milathani Strictus
(25)m60d0 mg and sen Garanty Gardenian product Contact Details	Carmedius Belladi Telephone
	sended (30 cup cos of) quan / guina / Number
Hospital Admission Deta	alls (if evaluation) (Dogs Dogs Dogs Dogs Dogs Dogs Dogs Dogs

විචානයේ විස්කර

இதுகளத்தின் வியரங்கள் Details of the Marriage

	T-	Details of the Ma		Lon and see Street on C
(27)000cad 50mmc7 ('X' (Cuptartes Agames grads Bi-Deptichings) Were Parent's Married? (s	descript (X governo	2	School No	Siene, aller aller autreit der No, bet since married
(23)80m g dôma /	B	rriage		
(29)00m @ 0mm / alares	Budding pag / Date of Marris	ge Dôms / mgLis / Year		
(30)800000 Bloo B ember Cupliner alarma Criser, If parents are not man	nil Saud andqd, pagel ad t Sgùllis, paùusfis pandasi ußa S ried, signatures of mother and fi	con con 60 on Cased edi- cia Case (Casel o Caj Oprilo ther to Include father's part	r meGunčius iculars	
eCod odoo profergiosh Mothers Signature		Cond o	ulan de grûnsk Signature	HENDEN :
		gadan / 8 gadan ed uri∟atr/priceffatr all the Grand Father /	Great Grand Father	
(31) 08-224 842 0 C-42	O coded all / december union	ere Guimadia Appipiparia	/ if grandfather of the chil	d born in Sri Lanks
Regard collegion and chain aparter graph Grant agree His Full Hame in any o	menths (Bang / eclip) ga Gurgletti (Atamis (puli)) if the official languages (Sinhala/	Famil)		
enone and (0.8 of)	24) (available)	Aged cod gent Upps His Year o		and distance and display State ace Of Birth
(32)geleand the d count of the father was not	ompte egelen gemed goded o medit Updervet ye'r et Bostemedie born in Sri Lanka and if great	8 Briend Unbenhart un mehr pand grand father born in Sri Lac	tade tita, great grand father's	
aged capts and deta (face / spin) grade greet facet and Complete (Alexand / poly) His Full Name in any official languages (Sinha	of the			
ename eas (dell of) and are set (figher identification Number (Aged (tol		od domo ad Joja Sà ace Of Sirth
		gand sectioned & gand securifier all Details of the Inf	updade	
(33)cg# option michal & serves passes principled Person Giving Informa	paul proapen		Allegation (case) Jenus and (case) Identification Number	
(33) and data messaled (Camp / apite) gregit Great agre agas Garghalet (Adamma / pulip) Name in any of the official languages (Sinhala / Tamil)				
(34) mod (50ee anjurk years) Postal Address				
(37)ques Dáno Ogra,hy eluré Contact Détails	Greens Gestali Telephone	† -acc ultimojeti Email	100	
(31)quitus maCurrius Signature		Coo Cod Date		

3

තොරතුරු වාර්තා සරන කිලඩාරියාගේ / රෙජස්ටාර්ගේ විස්තර අළුම්කසෝල්ම පැවැතැත්/පාළිකාකර පළමුම ශ්වාත්තණ Details of the Notifying Officer / Registrar

(19)	Larry out / Identification Hum				B 4	11111	
(40)mil data manufid (5mm / aqita) grego Street agree agree Georgishis (66mmir/ grigo) Name in any of the official languages (Sinhala / Tamil)							
(11)mod 80mo surti grand Postal Address							
			مرون ورواست.				
Declaration are considered the registration in the Civ	Particulars for Registration of a	Birth' form received fro					for
Çms Çng Date			adart da l	ned / addicate of another Quart lon, Signature,	May mader	ind appears of	do BcD de (Endare) Officer / Registr

තුන් මයක් ගතවූ විට උප්පැක්තයක් පිළිබඳව කලයුතු පුතාශය (24 වෙනි වගන්තිය) ලක්කු ශාලාස්කුස්කුව විස් විතුවකට පත්තියිදුක් (24 දෙස් විදිය) DECLARATION OF BIRTH AFTER THREE MONTHS (Section 24) (උතා මිදුවූ දික්ලික්කයේ දික්ලික් ලේකම වෙන කෙළිවේ දෙම කදන) ක්ලාවල සේකම්දිය කාත්තියදුක්ක කොත්තර වැඩිම සඳහා (To be forwarded direct to the District Registrar of the District in which the birth occurred)

එම උප්පැක්තය හා තම පිළිබ	මද ව ලියාපදිංචි කිරීමට අවශා වන	ුත දී ලියාවද්ංචි කර හොමැති සෙයින් ද එය ලියාවද්ංචි සිරිමට දැන් අවසා සෙයින්ද ජෙසි පසන දෙසන් කරුණු මගේ දැනපැතිමේ අක්දමට නිවැරදි පැමැ කරුණු ලෙස
	• • • • • • • • • • • • • • • • • • • •	ු (3) යන කරන ලැබුණු පැතිකු කරමි. කරන කරමි. කරන කරමි.
வேண்டியிருப்பதால்	***************************	ந ()) மாத்கள்ளூக்கு பத்து சேனைப்படாத்துந்து, இப்படையூது பத்து சையைப்பட இல் வதிடிம்
Ulpaglu allugrant prot at	physical and physical property in the south	b a continuous company Court Long Magnet Lift platform Contident to resister the same
L	hereby declare	of that the following particulars to be registered concerning its birth and name are true
and correct to the best of my	Anowieage and ociet:-	
Date and pla	te of pirth,	
	m Edigates	
Registration	Division and District	
2. to9 Gued Name		
1 dig gote antichunis/S	ict	
	naghta na gugatawa full nama	
	Cost Sma	
Based	date of birth	
4. gettuet Father's	place of birth	
	diffici eng' maci	
	malaba ond Drafa Jegorgi Jedorgi Garythi rank or profession	THE RESERVE AND A SECOND SECOND
/ aspte me	' සම්පූර්ණ කම '	
	Cost (mo	
	date of birth	
S. and	place of birth	
Mother's	eng'	
	පදිංචි ස්ථාකය [*]	BENEVILLE CONTRACTOR
The state of	residence'	
econd come (1"	age	
Were parents married?		
7. Britis Commod	(වනුගේ සම්පූර්ණ නම ලාදුදර කියල් his full name	
Content Backments United Backments	On cost Oteo	
if grandfather born in Sri Lanka ¹	his year of birth By cost sions	
	his place of birth	THE RESERVE OF THE PARTY OF THE PARTY.
E. Sas gamed empty, Signine gamed contest mit Signiness	පම්පූර්ණ කම අදදෙව වැංගල full name	
patient Bertmanks tips area gives Bertmanks tipspess gives "	Cost Obec	THE COURT PARTY IN COLUMN
If the father was not been in \$d Lanks, and if great grandfather	Cont dome	
born in Sri Lanks, the great grandfather's 7	place of birth	
Operated quick the country of the co	CURRENT GLERAL, AND AND LIAB. STORES	
Declarant's full name and capacity he gives infor	residence, and in what	
The state of the s		[efficient (BTO)]

ඉදලයකුලේ ජෙකුකා යොතුන්ල් පේසුකාපේ ප්රේමකු කල සේකුලල පිළිසාන කල (0° පදහැකුකාක ජලනාකා ප්රේලෙකු පළඉකුල ලී කලේක	Based galues Father's	
சோரப்பின்னையாயின் தவப்பளின் விவரங்களைப் பதிவு புத்தகத்தின் எழுத வேண்டுமென்றான் பெற்றாரின		
percents' signatures in the case of illegiments child if the	80ed and	
father's particulars are to be entered in the registrar	Mother's	
		(1890 ecator) personnes / Informant.
	operate of	
	Receipt No.:	The little bearings and
		na me dôma:
		திய திசுதியும் இடமும் i ee of psyment made:
20விற	19 to	Be and gesterlenente de gisteren Groges.
Declared before me at		day of,
		කතකර රෙජින්වුව ජනරාල්/අතිරේක දිස්ලින් රෙජින්වුව/ සාම්වින්සුරු නැතනෙක් දිවුරුම් කොමසාරිස්
		உதவிபதியானர் தலைய அதிபதி/மேலத் மாவட்டப்
		பழ்புகார்/சமாதன நீத்பாக் அத்தை அத்தார் * Assistant Registrar-General/Additional District Registra
		Justice of the Peace or Commissioner for Oaths
	po accom	
emiliand eday		
The second secon	200	
		mail.
Lighted to	Recicus organica	நர பழிவுசெல்வுள்ளத் இத்தால் கட்டணைப்படுகள்ளதார்.
The Registrer of Births of	Apolițio viginția division in t	gg ugujaranjaug. Qagna situarnikulugdas prg. Olst
The Registrar of Births of	Apolițio viginția division in t	gg ugujaranjaug. Qagna situarnikulugdas prg. Olst
ැප්ත්ත : The Registrar of Births of	Apolițio viginția division in t	gg ugujaranjaug. Qagna situarnikulugdas prg. Olst
The Registrer of Births of	Apound organism that designed in this designed in this designed.	மாவட்டத்த ஏர பறியுசெல்றப்படி இதறால் கட்டகளைப்பப்படுகின்றார். ம Dist
The Registrar of Births of	Apound organism that designed in this designed in this designed.	ශාකාරය, එළු අද පැවැති සම්බන්ධ සිට සම්බන්ධ සිට
The Registrer of Births of	Apound organism that designed in this designed in this designed.	நரத பதிவுகொல்கும்பத. இதறால் கட்டகளைப்பப்படுகின்றாற். ம Disp Jaration.
The Registrer of Births of	Apound organism that designed in this designed in this designed.	ශාකාරය වූ ස්වූත් ප්රතිස්වූවේ ප්රතිස්වූවේ ස්තරලේ, අතිවේක දිස්වූත් ප්රතිස්වූවේ ප්රතිස්වූවේ ස්තරලේ, රූහාණුම කාශාරයට පළමාදයක් ඉරුණුම පහරියට පළමාද
The Registrer of Births of	Apolica veryon division in the given in this dec	ශාකාරය, සුදු අද පළමුවෙන්නේ සට කත්වා වැඩි සිදුවෙන් වෙන සම්බන්ධ වැඩි සිදුවෙන් laration. අතිවෙන දිස්තික් පෙසිස්තුරේ පෙසිස්තුරේ සහජාල්, වශාදේශ කාණයට පළමුවෙන් අපදිරුණ සහජායේ එළේ.
The Registrer of Births of	Apocus uniques division in this des sage.	අතිරේක දිස්ලික් රෙසිස්වුන්/රෙසිස්වුන් ස්කරාල්. Quaugas wassich uphysans/cuphy anglusopage. Addi. District Registrar-Registrar-General.
The Registrer of Births of	Apolica ughyen division in ti given in this des aro. gistrar)	අතිවේක දිස්ලිස් ප්රසිත්වර් වෙම්වර් ජනරාල්, Guanga wantub uglapang / uglap angluso දුනුව. Addi. District Registron-Registron-General.
The Registrer of Births of	Apolyo ushiper division in this declaration see in the interest in this declaration see in this declaration in this declaration see in the interest in this declaration in this declaration see in the interest in this declaration in the declaration in this declaration in the declaration in	හැරිය විසි ස්ථාන ක්රීම් ස්ථාව විසි ස්ථාව විසි ස්ථාව විසි ස්ථාව ස්ථාව විසි ස්ථාව ස්ථාව විසි ස්ථාව ස්ථ
The Registrar of Births of	Apolica organism division in the given in this declaration of the gradient of the gradient of birth.	අතිරේක දිස්ලික් පේකිස්තුරේ පේකිස්තුරේ ස්කරයේ. Addil. District Registran Registran General.
The Registrar of Births of	Apolica organism division in the given in this declaration of the gradient of the gradient of birth.	gg பழ்புசெல்றப்படி இத்தால் கட்டகளப்பப்படுக்கதாற். பட்ட பழ்புசெல்றப்படி இத்தால் கட்டகளப்பப்படுக்கதாற். புகில்க ஜெய்தின் எனிகிறப்பில் பிகிறப் வேண்கு. பேற்று காலைப்பட்ப பழியுகளாற்/பழியு காரியலற்குற். Addil. District Registran Registran General.
The Registrer of Births of	Apolica organism division in the given in this declaration of the gradient of the gradient of birth.	gg பழ்புசெல்றப்படி இத்தால் கட்டகளப்பப்படுக்கதாற். பட்ட பழ்புசெல்றப்படி இத்தால் கட்டகளப்பப்படுக்கதாற். புகில்க ஜெய்தின் எனிகிறப்பில் பிகிறப் வேண்கு. பேற்று காலைப்பட்ப பழியுகளாற்/பழியு காரியலற்குற். Addil. District Registran Registran General.
The Registrer of Births of	Apoly uplyan division in ti given in this des angly th gistrar) aggly th gistrar) aggly th aggl	අතිවේක දිස්ලික් පරිසිස්ලාව්/පේසිස්ලාව යන්තුව අතිවේක දිස්ලික් පරිසිස්ලාව්/පේසිස්ලාව ස්කර්ථ දිස්ලික් පරිසිස්ලාව්/පේසිස්ලාව් ස්කරාල්, අතිවේක දිස්ලික් පරිසිස්ලාව්/පේසිස්ලාව් ස්කරාල්, අත්විය සහසාරාධ පත්තිවේද සඳවාන අත්විය අත්වියවේද සඳවාන අත්වියවේද සඳවාන අත්වියවේද සඳවාන අත්වියවේද සඳවා ස්කර්ථ පේසියේ පරිසිස්ලාව සඳහා අවසා පරිදි පෙදැනු සූස්ලාවන් ද සමන්ත්ව කොටසුව අලසිය පරිදි පෙදැනු සූස්ලාවන් ද සමන්ත්ව කොටසුව අලසිය පරිදි පෙදැනු සූස්ලාවන් ද සමන්ත්ව කොටසුව අලසිය පරිදි පෙදැනු සුස්ලාවන් ද සමන්ත්ව කොටසුව අලසිය සුස්ලාවන් ද සමන්ත්ව කොටසුව සුස්ලාවන් ද සමන්ත්ව සහස්ලාවන්
The Registrer of Births of is bereby ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered	Apulu ughyan division in ti given in this des 170. 18 gupt	අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිවාර් ස්කරල්. අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිවාර් ස්කරල්. අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිස්වාර් ස්කරල්. අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිස්වාර් ස්කරල්. (අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිස්වාර් ස්කරල්. Addi. District Registrar-Registrar-General. අතිර පේෂි මේ පිළිවෙලව සඳහන් සරනු – 1933 (සකස්කුතේ) ස්කර ජේෂී මේ පිළිවෙලව සඳහන් සරනු – 1933 (සකස්කුතේ) ස්කර ජේෂී මේ පිළිවෙලව සඳහන් සරනු ප්‍රතික ප්‍රතික ප්‍රතික සරන් සරන්ස් සරන්ස් සරනස් සර
The Registrer of Births of is bereby ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered	Apulu ughyan division in ti given in this des 170. 18 gupt	අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිවාර් ස්කරල්. අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිවාර් ස්කරල්. අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිස්වාර් ස්කරල්. අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිස්වාර් ස්කරල්. (අතිරේක දිස්සික් පරසිස්වාර්/පේෂිස්වාර් ස්කරල්. Addi. District Registrar-Registrar-General. අතිර පේෂි මේ පිළිවෙලව සඳහන් සරනු – 1933 (සකස්කුතේ) ස්කර ජේෂී මේ පිළිවෙලව සඳහන් සරනු – 1933 (සකස්කුතේ) ස්කර ජේෂී මේ පිළිවෙලව සඳහන් සරනු ප්‍රතික ප්‍රතික ප්‍රතික සරන් සරන්ස් සරන්ස් සරනස් සර
The Registrer of Birds of	Apolito uglium division in ti given in this des pro.	අතිවේක දිස්තිස් ප්රතිස්තුර්/පේසිස්තුර් ජනරල්. අතිවේක දිස්තිස් පේසිස්තුර්/පේසිස්තුර් ජනරල්. Quasalis කානරුයට පතිත්තුර්/පේසිස්තුර් ජනරල්. Quasalis කානරුයට පතිත්තුර්/පේසිස්තුර් ජනරල්. Addi. District Registrar-Registrar-General. අතිවේක දිස්තිස් පේසිස්තුර් අතුරු පත්තු පත්තු පත්තු පත්තු පත්තුවේ අතුරු පත්තුවේ පත්තුවේ අතුරු පත්තුවේ අතුරු අතුර
The Registrer of Births of	Apolica organism division in the designation of the	අතිවේක දිස්ලිස් ප්රතිස්පූර්/පේතිස්පූර් ස්කරල්. අතිවේක දිස්ලිස් ප්රතිස්පූර්/පේතිස්පූර් ස්කරල්. (අතිවේක දිස්ලිස් ප්රතිස්පූර්/පේතිස්පූර් ස්කරල්. (අතිවේක දිස්ලිස් ප්රතිස්පූර්/පේතිස්පූර් ස්කරල්. (අතිවේක දිස්ලිස් පේතිස්පූර්/පේතිස්පූර් ස්කරල්. Addi. District Registrar Registrar General. අත්දියාල වරක්කල සිය හෝ අවස පරිදි පෙදල. අත්දියාල වරක්කල සිය හෝ අවස පරිදි පෙදල. අත්දියාල වරක්කල සිය හෝ අවස පරිදි පෙදල. අත්දියාල වරක්කල පතරපුරු පැවසී සුපුය. රාස් භූවස් අතර පතරපුරු ඇතිවේස සුපුයි. අත්රියන් පරිසාවක එම සොරපුරු අදාල ස්ථානයේ සටහන් කර. අත්රියන් පතරපාල සිය සැලදුරු පදල ස්ථානයේ සටහන් කර. අත්රියන් පතරපාල සිය සුපුරු සැලදුරු පිරිස අතද ස්ථානයේ සටහන් කර. අත්රියන් සහරපාල සිය සුපුරු සිය සැලදුරු සිය සුපුරු සිය සම්පූර් වශාලය සිය සිය ස්ථා 1953 ද
The Registrar of Births of is bereby ordered to register the birth of which particulars are p දිස්ලිස් පල්ක§රරප්ච්චර් ජනජාල් කාර්යාලය 20 ක් වූ කොස්ඩා පණ්ණ ක්රමාජ ක්රියාලය 20 ක් වූ කොස්ඩා පණ්ණ ක්රමාජ ක්රියාලය 20 ක් වූ කොස්ඩා පණ්ණ ක්රමාජ ක්ර	Apulpu unique division in ti given in this des pro. Legique	අතිවේක දිස්ලික් පරසිස්ලාව්/පේසිදුවේ ස්කරල්. අතිවේක දිස්ලික් පරසිස්ලාව්/පේසිදුවේ ස්කරල්. (අතිවේක දිස්ලික් පරසිස්ලාව්/පේසිස්ලාව ස්කරල්. (අතිවේක දිස්ලික් පරසිස්ලාව්/පේසිස්ලාව ස්කරල්. (අතිවේක දිස්ලික් පරසිස්ලාව/පේසිදුවේ ස්කරල්. (අතිවේක වේකුණාගෙන්ලාදුවේ අතුරුණු සේල්යන ලිස්ලාව. (අත්රු පමසි මේ පිළිවෙලට සඳහන් සරනු – 1933 (සකස්ලාව) ස්කරල් සේල්යන ප්‍රවේඛ සතරල් සලසිය ප්‍රවේඛ සතරල්ඛ සුලයි. එසේ කුපත් සුල් ස්කරල් සඳවයිය සුලයි. (අත්රියන් පරිසෙන් සිටලට සම පරිසිය දෙදෙනාම (0 වෙනි. (සාත්රියන් ලබාගෙන එහි සෙන්ලේද දෙදෙනාම ලබාගෙන් සර
The Registrer of Birds of	Apulip ughyan division in ti given in this des pro. pr	අති පළමු දැක්වූ ස් ස් ප් ස්
The Registrer of Births of is bereby ordered to register the birth of which particulars are is bereby ordered to register the birth of which particulars are is bereby ordered to register the birth of which particulars are in the companies of t	Apolica unique division in ti piven in this des pro. angula gistrar) angula gistrar angula gistrar angula angu	අති පතිත්වන් අති
The Registrar of Births of is bereby ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered to register the birth of which particulars are placed ordered ord	Apolicio in division in divisi	අතිවේක දිස්සික් පරිසිස්වූර්/පරිසිස්වූර් ස්කරල්. අතිවේක දිස්සික් පරිසිස්වූර්/පරිසිස්වූර් ස්කරල්. අතිවේක දිස්සික් පරිසිස්වූර්/පරිසිස්වූර් ස්කරල්. අතිවේක දිස්සික් පරිසිස්වූර්/පරිසිස්වූර් ස්කරල්. Addl. District Registrar-Registrar-General. අතිවේක මේ පිළිවෙලව සඳහා සරනු – 1933 (පනස්තුවෝ ස්කර පරිසිය්වූර් ද සම්බර්ධ සෙන්තුරු සැවසිය සුතුය. එසේ තුවත් ඉස්ස්වූර් සෙන්තුරු සැවසිය සුතුය. එසේ තුවත් ඉස්ස්වූර් පෙන්තුරු සැවසිය සුතුය. එසේ තුවත් ඉස්ස්වූර් පෙන්තුරු සැවසිය සුතුය. එසේ තුවත් ඉස්ස්වූර් පෙන්තුරු අදහස් සරවස් සම්බර්ධ පරිසික්ව පරිසික්ව සහත්තුරු අදහස් ස්ථානයේ සරිසස් සිය. සේ 1953 ද සම්බර්ධ සහත්තුරු සුතුය ස්ථානයේ සරිසස්වූර් සහත්තුරු ද සැවස්වූර් සහත්තුවේ සහත්ත සහත්තුවේ සහත්තුවේ සහත්තුවේ සහත්ත සහත්තුවේ සහත්ත සහත්තුවේ සහත්ත සහත්ත සහත්තුවේ සහත්ත සහත්තුවේ සහත්තුවේ සහත්ත සහත්ත සහත්ත සහත්ත සහත්ත සහත්තුවේ සහත්තුවේ සහත්ත සහත
The Registrer of Births of is bereby ordered to register the birth of which particulars are placed ordes of several to register the birth of which particulars are placed ordes of the particulars are placed ordes of the particular are placed ordes of the particular are placed ordes of the particular are placed ordes or the particular are placed order or	Apolica undergramment de last lankar de last lankar de last lankar de last le con "Sri Lankar de last le cor "Sri Lankar de la cor "	නු පළමුද්ධවේද සිදු අත් ස්ථා කණ්ඩා ප්රධාන අති වේද සිදු ක්රිය ක්රි
The Registrer of Births of is bereby ordered to register the birth of which particulars are is bereby ordered to register the birth of which particulars are in the process of the particular are in the particular of the particular are in the particular are in the particular are in the particular are in the particular are particular particular particular are particular particular are particular particul	Apolica undergramment de la	அர் பற்புகொல்கும். இத்தால் கட்டக்கைப்பட்டுக்க நார். அமில்க இனிறி எலிகிறேற் (எலிகிறூல் வேல்கு). அமில்க இனிறி எலிகிறேற் (எலிகிறூல் வேல்கு). Addil. District Registrar-Registrar-General. அத்துவின் விவரல்களையிருத்தல் வேல்கும். அத்துவின் விவரல்கள் அத்துவின் விவரல்கள் விவளின். அத்துவின் கடைப்பளுகிகளையின் விவரல்கள் அத்துவின் வேல்கும். இடியில் வேல்கும் அத்துவின் வேல்கும். அத்துவின் கடைப்பளுகிகளையின் அத்துவின் வேல்கும். அத்துவின் கடைப்பளுகிகளையின் அத்துவின் வேல்கும். அடியில் விவரல்கள் விவரல்கள் பிறப்பும் புத்துகத்தில் எழுதப்படுக்களையின். அத்துவின் கடைப்படுகிய விவரல்கள் பிறப்பும் புத்துகத்தில் எழுதப்படுகிய விவரல்கள் பிறப்பும் புத்துகத்தில் எழுதப்படுகிய விவரல்கள் பிறப்பும் புத்துகத்தில் எழுதப்படுகிய விவரல்கள் பிறப்பும் புத்துகத்தில் எழுதப்படுகிய விவரல்கள் விவரல்கள் குறப்படுக்கும். அமில் சேட்கப்பட்ட விவரல்களை குறப்படுக்கு வருகப்படுக்கையின் நடியின் பின்களையின் பிறப்படுக்கள் குறப்படுக்கள் வின்களையின் இனிவின்கள் வின்கள் வின்க
The Registrer of Births of is bereby ordered to register the birth of which particulars are is bereby ordered to register the birth of which particulars are in the process of the particular are in the particular of the particular are in the particular are in the particular are in the particular are in the particular are particular particular particular are particular particular are particular particul	Apolicito in the desire in this desire in this desire in this desire. In graph gistrar) The graph are of birth. The Berg Bog Stage of a Berg Bog Stage of the Berg Bog Stage	அர் பற்று செல்லும். இத்தால் கட்டகளைப் படு சென்ற இடிக்கும். அறி மற்று செல்லும். இத்தால் கட்டகளைப் படு சென்ற இடிக்கும். அறி கொல்ல அரி கால்ட்டம் பறிவுகளை செல்லும். இவர்கள் கொல்டம். அறி கால் கண்டியில் கால்பும் குறி கால்படு தேரி. அதி குறு சென்ற கூரி கால் கண்டியில் தெரி குறி குறி குறி கண்டியில் தேரி கண்டியில் தேரி கண்டியில் குறி குறி கண்டியில் க

දරුවාගේ පියාගේ/මවගේ පුරවැසිතාවය පිළිබඳ පුකාශය

(හිතුන් පළ දිනය) දින	දී (නිකුත් කළ ස්ථානය)
හිටුන් කරන ලද අංක :	දුරන විදේශ ගමන් ඔලපතුය නිම
	(පිය)ගෝ/ මවගෝ නළ) වන මම
ු දිනට ශූ (දෙයා) දිනට ශූ (දෙයා) දිනට ශූ (දෙයා)	නෑර වෙනත් කිසිදු රටක පුරවැසියකු නොවන ඔව / දැවිත්ව
පුරමැසියකු බව° අවාක ලෙසන් සහ ෙලසන් මින් පුකාශ කරමි.	
දිනය	S
con :	පුකාශකයන් අත්සන (පියා/මව)
" අදාළ යොවන වචන කපා හරින්න.	
වර්ෂ 20 ක් වූ මක වන දින මා ඉදිරිපිරදී	පුකාශ කරන/ දිවුරුම් පදන ලදී.
	සහතික කරන අයාගේ අත්සන සහ නිල මුදුාව
குழந்தையின் தந்தை/தாயின் குடி	யுரிமை பற்றிய கூற்று
ஆம் திகதி (விநிபோகிக்கப்பட்ட திகதி)	இல் (விந்போகிக்கப்பட்ட
இடம்) விறியோகிக்கப்பட்ட	
(குழந்தையின் பிறந்த திகதி) அன்று இலங்கை	
அல்லவேன / இரட்டை குடியுரிமை* பெற்றவர் * என நேர்மையாகவு	
Br.B.	வெளிப்படுத்துபவரின் கையொப்பம்
	(தந்தை / தாய்)
* பொருத்தமற்ற சோற்களை வெட்டிவிடவும்.	
20. ஆம் வருடம்	
	சான்றுப்படுத்துபவரின் கைபோப்பமும் பதவி முத்திரயும்
DECLARATION OF CITIZENSHIP OF CH	HILD'S FATHER/ MOTHER
No	
solemnly and sincerely declare and affirm that I was a citizen of Sri Lanka and	d was not a citizen of any other country than the Sri Lanka/ a
dual citizen* on	
Date:	
Delete implement words	Signature of Declarent (father/ mother)
Delete irrelevant words.	
Sworn/ Affirmed and signed this day of	
BEFORE ME.	
	Signature of the Attester and Official Seal